



පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සබරගමුව - සති පාසල

සතිය - 9

විෂය - ගිණුම්කරණය

ශ්‍රේණිය - 13

සකස් කළේ- එච්.ඒ.ඩබ්.එන්.ලක්මාලි
මිය,ර/විද්‍යාරාජ විද්‍යාලය

නිපුණතාව:11:-මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිත කරයි

නිපුණතා මට්ටම: 11.9-අයහාර හඳුනා ගැනීම සඳහා ගිණුම් තැබීම

SLFRS 15 ප්‍රමිතය මගින් ව්‍යාපාර ඒකකයක් ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් ඇතිවන මුදල් ප්‍රවාහයක් සහ අයහාරයන්ගේ ස්වභාවය, වටිනාකම කාලය සහ අවිනිශ්චිතතාත් පිළිබඳව මූල්‍ය ප්‍රකාශන පරිශීලකයන්ට ප්‍රයෝජනවත් තොරතුරු වාර්තා කිරීම සඳහා වන මූලධර්ම සපයනු ලැබේ.

1. අයහාර යන්න නිර්වචනය කරන්න
2. පෙරේරා සහ සමාගම රුපියල් 2500000 කට මෝටර් රථයක් විකිණීම සහ වසර දෙකක සේවා ගිවිසුමක් සඳහා මිලින්ද සමාගම සමග 2019/10/01 දින ගිවිසුමක් අත්සන් කරන ලදී . මොටර් රථයේ සාමාන්‍ය විකුණුම් මිල රු.230000 ක් වන අතර සේවා සැපයීම වෙනම සිදු කරන්නේ නම් එය රු.200000 කට සිදු කෙරේ.

ඉහත තොරතුරු ඇසුරින් පහත ප්‍රශ්න පිළිතුරු සපයන්න.

1. ගනුදෙනුකරු සමග ගිවිසුම/ ගිවිසුම් හඳුනාගන්න.
2. ගිවිසුමේ ඇතුළත් කායිසාධන බැඳීම නම් කරන්න.
3. මෙහිදී සිදුවූ ගනුදෙනුවේ මිල කීයද?
4. ගනුදෙනුවෙහි මිල කායිසාධන බැඳීම් වලට බෙදා වෙන් කරන්න.
5. 2020/03/31 න් අවසන් වර්ෂය සඳහා කායිසාධන බැඳීම් තෘප්තිමත් වූ පසු අයහාර හඳුනාගන්න